



ගින්නක පුවේසම්විනින

කානිකි විකුමසුරිය.

හදිසි ගින්නක ඇතිවුවොත්....

පසුගිය වර්ෂ 3 ඇතුළත මෙලිමන් පුරවරය තුළ පමණක් ගින්නෙන් දැවී ගිය පිරිස 52 ක් අකාලයේ මරා මුඛ වැළඳ ගත් බව, ඔබ හොදන්නා අතර, ඩොලර් ලක්ෂ අටසිය පනහක දේපළ විනාශ වී ගොස් ඇතැයි ඔබ නොසිතනු ඇත. මේ ගිනිගෙන දැවුණු දේපළ, විනාශ වූ චීනා පිරිස, හදිසි ගිනිගැනීම්, උවමනාවෙන්ම දුල්වන ගින්නෙන් විනාශ වී ගියා වූ හැම වස්තුවක්ම සුරැකීමට ගිනි නිවන හමුදාව දරන්නේ දැඩි ප්‍රයත්නයයි. එය ඔවුන්ගේ කාර්ය භාරයයි. ඇතැම් අවස්ථාවල තම පිරිස වල වර්තාකම පවා නොසිතමින් ඔවුන් මේ කරන සේවාව අහිමියන්ම පැහසිය යුත්තයි.

ගින්නක් හට ගැනීමට බලපාන ප්‍රධාන සාධක 3 කි.

- ඔක්සිජන් වායුව (Oxygen)
- ඉන්ධන (Fuel)
- තාපය (Heat)

ඔබ නිවසේ හදිසි ගින්නක් හට ගතහොත් යොදා ගන්නා සැලසුම්, ක්‍රියාමාර්ග ගැන ඔබ සාකච්ඡා කර ඇත්ද? මෙයට සිතන්නට ඔබ සුදානම් ද?

1. ඔබ කිසිදු දිනක පවුලේ සැවොම් සමග එකතු වී සැලසුම් සහිතව සාකච්ඡා කර ඇත්ද?
2. හදිසි ගින්නක් ඇති වුවහොත්, ඔබ සැමට පිටවී යාමට හැකි දොරටුවක් නම් කර ඇත්ද?
3. ඔබ නිවසේ සැමටත්, කුඩා දුරුවන්ටත්, ඇතුළත ඇති විදුරු, පෙනල්, පහසුවෙන් විවන කර වලියට පැමිණිය හැකිද?
4. ඔබ සැම ගමන් ගන්නා මාර්ගය අවහිරතා වලින් තොර වී ඇත්ද?
5. ගෘහයේ සෑම සාමාජිකයෙකුටම දොර අඟුණ, අසවි, වේන් පටවල් කඩිසරව ගැලවීමේ හැකියාව ඇත්ද?

හදිසි ගින්නක් ඇති වුවහොත් ඔබ ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

1. කිසිදු දිනක ඔබ නිවසේ DEAD LOCK එක නොදමා තබන්න.
2. ගේ ඇතුළතින් කඳ දුමක් පිටවන්නේ නම්, දුමින් වැළකී යාමට දණ ගෘහගත ආරක්ෂිත ස්ථානයක් කරා විනා ඇදී යන්න. ඔබ මෙසේ කරන්නේ, දුමින් වැසුණු කල ඔබේ දරුවන පථය ඔබට නොපෙනී යන අතර, දැවෙන දුම් කඳ සුසුම් ගැනීමේ අපහසුවට ඔබ ලක්වන නිසායි.
3. කලින් ඔබ සැම නම් කර ගත් "ආරක්ෂිත ස්ථානය" වෙත සැවොම් පැමිණ ඇතිදැයි විනාම් වීමකා බලන්න. (මේ සඳහා ඔබගේ හැපරේ පෙට්ටිය, විදුලි පහන් කණුවක්, අසල්වැසි නිවසක්, පහසුවෙන්ම තෝරා ගත හැක.)
4. ඔබ සැම ගෘහය ඇතුළතින් වලියට ආ පසු කිසිම විටක නැවත ඇතුළුව නොයන්න.
5. අසල්වැසි නිවසකට ළඟා වී විනාම් දුරකතනයෙන් ගිනි නිවන හමුදාව අමතන්න.

වසේ නම්, හදිසි ගින්නක් ඇති වුවායි සිතෙමින් මවා ගෙන සාකච්ඡා කර ගත් පරිදි ඔබේ සැලසුම

ක්‍රියාත්මක කර, අත්හදා බලන්න. ඔබ සැමට ගතවන කාලය ගැනද සුපරීක්ෂාකාරී වන්න. කාලය බිඳකුදු අපගේ නොදැනගන්න. එමෙන්ම කිසිම මොහොතක දැඩි කලබලයට පත් නොවන්න. කලබල වී මනස අවුල් වුවහොත් නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමට සැවොම් අපොහොසත් වනු නොඅහුමායි. විශේෂයෙන් කුඩා දරුවන් දැනුවත් කර තිබීම, ඔවුන්ගේම යහපතට හේතු වේවි. මුඛ සැන්දෙයි දී ඔබ මතක තබා ගත යුතු කරුණු දැන් සොයා බලන්න.

කිසිම අවස්ථාවක උදුන්, ගෘස්ලිප නිවා දැමීම අමතක නොකරන්න. නිවා දැමූ පසු නැවත නිසි ලෙස පරීක්ෂා කරන්න. උදුන් මත ඇතිරීමට ගන්නා දවටන සියල්ලම අහර පිසු පසු උදුන්ගේ ඉවත් කර තබන්න. ඔබ පාවිච්චියට ගත් ලී හැඳි, තෙල් බෝතල්, කිසිම මොහොතක ගෘස් ලිපට ලං නොවන සේ තබා ගන්න. කෘමි පිසීමට ගන්නා කාපනල මීටවල් අධික රසනයෙන් රත්වීම වළකාලන්න.

රත් වී පැහැන තෙල් බඳුනකට වතුර කලවීම නොකරන්න. එවිට වන්නේ වහාම වාතය ඉක්බිති සමග එකතු වී පුපුරා යාමත් සමග ගිනි ගැනීමයි. මුඛතැන්ගෙයි ආරක්ෂාව සඳහාත්, ගෘස් ලිප, උදුන්වල ඇති වන ගින්නෙන් ආරක්ෂාවීම සඳහාත්, ආරක්ෂිත බලුන් කම්ටුවක් (Fire Blanket) ඔබ ලඟ ඇති නම් එය විශේෂයෙන්ම ගැන තැබී වන ස්ථානයක රඳවා තබන්න. දැඩි ආරක්ෂාවක් වෙත ඔබ සිත යොමු කරන්නේ නම්, Fire Extinguisher ය මුඛතැන්ගෙයි සවි කරවා තබන්න. (මෙය ඔබ සවි කරනවා නම් එහි ඇති උපදෙස් මනාව කියවා බලන්න. ඔබ පරිහරණය කරනවා නම්, පරිහරණය කළ යුතු ආකාරය හරිකාංච වච බව දැන සිටිය යුතුය.

- මේ කරුණුත් ඔබ අවධානයට ලක් වී ඇත්ද? සෑම කෙනෙකුම නිදා ගන්නා කාමර තුළත්, ගමන් ගන්නා කොට්ටේ අතරත් Smoke Alarm සවිකර ඇත්ද? සහිතයට වරක් බැටරි ක්‍රියා කරන්නේ දැයි සොයා බැලීම අමතක නොකළ යුත්තයි. අවුරුද්දකට විනාවත් බැටරි මාරු කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තයි.

කුඩා විදුලි රැහැන්, වයර් වැනි සියලුම දේ කිසිම දිනක බුමුතුරුණු (Carpets) ඇතිරිලි යට රඳවා නොතබන්න. සුව පහසුව, උණුසුම සඳහා ඔබ පාවිච්චි කරන Electric Blanket ටුව නින්දට යනවිට විදුලිය කාන්දුවීමට පෙර, විසන්ධි කර නින්දට යාමට අමතක නොකරන්න. ඔබ දුම්පානය කරන්නේ නම්, සිගරට් කොට, අච්ච සියල්ල නිවා දමා, වතුරෙන් සෝදා තාපනයද පිරිසිදු කර තබන්න.

- දැන් මතකයෙන් ඇත් නොකොට, හදිසි ගින්නකදී ඔබ පිලිපැදිය යුතු කරුණු මොනවාදැයි විමසා බලමු.

1. ආබාධිතයකු, කුඩා දරුවන්, ඇවිදීමට අපහසු කෙනෙකු ඇති නම් පළමුව ඔවුන් ඉවතට ගන්න.
2. ගෙදර නිවැසියන් සැවොම් ඔබ සාකච්ඡා කර, සැලසුම් කර ඇති "ආරක්ෂිත ස්ථානය" වෙත ළඟා වී ඇත්දැයි විමසා බලන්න.
3. ගෘහයෙන් පිටවීමේදී හැකි නම් පමණක් දොරවල් විසාගෙන පිටවන්න. එහෙත්, කිසිදු මොහොතක රත් වී ඇති දොරවල්වලට ආ නොගබන්න.
4. දුරකතනය, ජංගම දුරකතනය ඔබ අතට ගන්න.
5. රාත්‍රියක නම් විදුලි පන්දලක්ද ඔබට සොයාගත හැකි නම් පමණක් රැගෙන "ආරක්ෂිත ස්ථානය" වෙත ලඟා වෙන්න.

ගිනි නිවන හමුදාව අමතක වී, ඒවිසේ නම්, ගෘහ අංකය, ප්‍රතිකාර අවශ්‍ය වූ, සිහිමුර්පා වූ අය ඇතිනම් සියළුම විස්තර පැහැදිලි ලෙස ඔවුන්ට ලබා දෙන්න. ඔබේ නිවස සොයා ගැනීමේ පහසුව සඳහා නිවස අසල ස්ථානයක කෙනෙකු මග පෙන්වීමේ සඳහා රඳවා තැබීම කාලය අපගේ නොගැවීමකි.

- විශේෂම හදිසි ගින්නකදී වූ කර ගන්න මතකයට,
1. විනාම් වීලියට වන්න.
 2. ඇත් වී සිටින්න.
 3. ඇමතුම් කරන්න.
 4. ගිනි නිවන හමුදාවට.



සුවසිරිණ

Marriage Proposals

වැදගත්

මංගල දැන්වීම් සඳහා පිළිතුරු එවන විට ලිපුම් කවරයේ SMP අංකය පැහැදිලිව සඳහන් කරන්නට

ශ්‍රී ලංකාවේ පදිංචි බොදු ගොවි දායාද හිමි විසි නව හැවිරිදි පැපලාවනස ශිල්පී රූමත් නැගෙනියට ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිංචිවීමට කැමති සහකරුවකු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි සොහොයුරා සොයයි. කාර්මික අංශ විශේෂයි. විස්තර සන්නස බාජේ SMP0008 Sannasa PO Box 172 Reservoir Vic 3073 ලිපිනයට එවන්න

ශ්‍රී ලංකාවේ පදිංචි රැකියාවක නියුතු වීදනා උපාධිධාරී ගොවි කතෝලික රූමත් 35 හැවිරිදි සහෝදරියට උගත් සහකරුවෙක් නැගණිය සොයයි. දායාදය සහිතයි. ආගම් කුල නොසැරලකේ. සියළු විස්තර ලිපියකින් දන්න

විස්තර සන්නස බාජේ SMP0007 Sannasa PO Box 172 Reservoir Vic 3073 ලිපිනයට එවන්න

බොදු ගොවි වසය අවු 25 ක් වන දැනට ලංකාවේ වාසය කරන උගත් රූමත් නැගෙනියට සුදුසු සහකරුවකු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි සොයුරියක් ලංකාවේ වෙසෙන විවාහික දෙමාපියෝත් සොයයි. සියලු විස්තර සන්නස බාජේ SMP0006 Sannasa PO Box 172 Reservoir Vic 3073 ලිපිනයට එවන්න

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි උගත් පැහැපත් අවු 33 ක් වන අඩි 5 ක් උසකි දියණියට සුදුසු විවාහයක් සඳහා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි හෝ ඕස්ට්‍රේලියාවේ අවසාන වසරේ ඉගෙන ගන්නා උගත් අවධාන මහත්මයෙකු සිය දෙමාපියෝ සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.

email geekiyana@yahoo.com



First 25 words - \$20.00 . පළමු වචන 25 සඳහා ඩොලර් 20.00
Each additional word \$1.00
අතිරේක වචනයක් ඩොලර් 1.00

විදුලියෙන් ක්‍රියා කරන පොල්ගෑන යන්ත්‍රයක් විකිණීමට හිමි.

විමසන්න
ලක්ෂ්මන්
0405 287 243

Sannasa Advertising

Saliya Galappaththie
Mobile : 0422 711 826
TP 03 9310 4196

Asoaka Subasinghe
Mobile 0425 720 932
TP 03 9796 4241

සන්නස
වෙළඳ දැන්වීම් සඳහා විමසන්න